



SRI LANKA EXPORT DEVELOPMENT BOARD

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
இலங்கை ஏற்றுமதி அபிவிருத்திச் சபை



කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතියට (SLS 1324:2018) අනුව

කාබනික සහතිකය ලබාගැනීම සඳහා

වගාකරුවන්ට/ සැකසුම්කරුවන්ට ආධාර ලබාදීම

දේශීය වගාකරුවන් සහ සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය එනම් **SLS : 1324:2018** අනුව කාබනික සහතික ලබාගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ආධාර වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. **SLS : 1324:2018** කාබනික සහතිකකරණය සඳහා ප්‍රතිභාව මණ්ඩලයේ අනුමැතියලත් සහතිකකරණ ආයතනයක් මගින් කාබනික සහතිකය ලබාදෙනු ලැබේ.

අරමුණු -

1. කුඩා ගොවීන් අතර, ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය (SLS : 1324:2018) ප්‍රවර්ධනය කිරීම.
2. කාබනිකව වගාකරන / සකසන නිෂ්පාදන නියමිත ප්‍රමිතියකට අනුකූලව නිෂ්පාදනය කරවීම, සකස් කිරීම හා ලේබල් කිරීම ක්‍රමවත් කිරීම.
3. කාබනික නිෂ්පාදනය සඳහා වගාකරුවන් දිරිගැන්වීම මගින් නිෂ්පාදන පරමාව හා ආදායම වැඩි කිරීම.
4. වගා භූමියේ සිට වෙළඳපොළ දක්වා සැපයුම් හා අගය දමවල විනිවිද භාවය ඇති කිරීම.
5. අපනයන වෙළඳම සඳහා අවශ්‍ය වන කාබනික ප්‍රමිතීන් ලබාගැනීමට සුදුසු වන පරිදි දේශීය කාබනික ගොවීන් / සැකසුම්කරුවන්ගේ තත්ත්වය ඉහළ නැංවීම.
6. ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය **SLS : 1324:2018** සඳහා අපනයන වෙළඳපළවල අත්‍යේතන පිළිගැනීම ලබාගැනීම.

ආධාර ලබාදෙන බෝග නිෂ්පාදන :-

පහත සඳහන් නිෂ්පාදන කාබනික ලෙස වගා කිරීමට හා සැකසුම් කිරීම සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික ගොවීන් හා සැකසුම්කරුවන්ට අයදුම් කළ හැක.

- සහල්
- පලතුරු
- කජු
- එළවළු
- ඖෂධ පැලෑටි
- ධාන්‍ය වර්ග
- කුළු බඩු
- පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන
- හරිත පලා

අපනයන සංවර්ධන මණ්ඩලය මගින් කාබනික සහතිකකරණයේදී (SLS : 1324:2018 අනුව) වැයවන පරීක්ෂණ වියදම්, ක්ෂේත්‍ර පරීක්ෂාව හා සහතික ලබාගැනීමට දරන මූලික පිරිවැය ලබාදෙනු ලැබේ.

අයදුම්පත් අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් www.srilankabusiness.com (Under"announcement") ලබාගත හැක. වැඩිදුර විස්තර සඳහා එස්. එම්. ඩී. මධුමාලී මිය අමතන්න. (දිගුව : 235, 011 2300705-11) විද්‍යුත් තැපෑල : madhumali@edb.gov.lk අමතන්න.

අයදුම්පත් 2020 ජූලි 17 වන දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යක්ෂ, කෘෂි අපනයන අංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, අංක 42, නවමි මාවත, කොළඹ - 02 ට යොමු කරන්න.

සුදුසු අයදුම්කරුවන් තෝරාගැනීම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සිදු කෙරේ.

සහායක,

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය,

අංක 42, නවමි මාවත, කොළඹ 02.

දුරකථන : 011-2300705 - 11, ෆැක්ස් : 011-2347872

www.srilankabusiness.com